

1.1 තත්වගණනය කළ මතය

ශ්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්ව ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා වූ විස්තීර්ණ ආදායම් ප්‍රකාශනය, හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශනය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා මුදල් ප්‍රවාහ ප්‍රකාශනය සහ මූල්‍ය ප්‍රකාශනවලට අදාළ සටහන්, සාරාංශගත වැදගත් ගිණුම්කරණ ප්‍රතිපත්තිවලින් සමන්විත 2019 දෙසැම්බර් 31 දිනෙන් අවසන් වර්ෂය සඳහා වූ මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 154(1) ව්‍යවස්ථාව සමඟ සංයෝජිතව කියවිය යුතු 2018 අංක 19 දරන ජාතික විගණන පනතේ සහ 1971 අංක 38 දරන මුදල් පනතේ විධිවිධාන ප්‍රකාරව මාගේ විධානය යටතේ විගණනය කරන ලදී. පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කළ යුතු යැයි මා අදහස් කරන මාගේ අදහස් දැක්වීම් හා නිරීක්ෂණයන් මෙම වාර්තාවේ දැක්වේ.

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණුවලින් වන බලපෑම හැර, සංස්ථාවේ 2019 දෙසැම්බර් 31 දිනට මූල්‍ය තත්වය සහ එදිනෙන් අවසන් වර්ෂය සඳහා එහි මූල්‍ය කාර්යසාධනය හා මුදල් ප්‍රවාහ සත්‍ය හා සාධාරණ ලෙස දැක්වෙන අයුරින් ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කර ඇති බව මා දරන්නා වූ මතය වේ.

1.2 තත්වගණනය කළ මතය සඳහා පදනම

මෙම වාර්තාවේ 1.5 ඡේදයේ දක්වා ඇති කරුණු මත පදනම්ව මාගේ මතය තත්වගණනය කරනු ලැබේ.

ශ්‍රී ලංකා විගණන ප්‍රමිතීන්ට (ශ්‍රී.ලං.වි.ප්‍ර.) අනුකූලව මා විගණනය සිදු කරන ලදී. මෙම විගණන ප්‍රමිතීන් යටතේ වූ මාගේ වගකීම, මෙම වාර්තාවේ මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම යන කොටසේ තවදුරටත් විස්තර කර ඇත. මාගේ තත්වගණනය කළ මතය සඳහා පදනමක් සැපයීම උදෙසා මා විසින් ලබාගෙන ඇති විගණන සාක්ෂි ප්‍රමාණවත් සහ උචිත බව මාගේ විශ්වාසයයි.

1.3 මූල්‍ය ප්‍රකාශන සම්බන්ධයෙන් කළමනාකරණයේ සහ ඊට සම්බන්ධ පාර්ශවයන්ගේ වගකීම්

මෙම මූල්‍ය ප්‍රකාශන ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතීන්ට අනුකූලව පිළියෙල කිරීම හා සාධාරණ ලෙස ඉදිරිපත් කිරීම සහ වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොරව මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවනු පිණිස අවශ්‍ය වන අභ්‍යන්තර පාලනයන් තීරණය කිරීම කළමනාකරණයේ වගකීම වේ.

මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමේදී, සංස්ථාව අඛණ්ඩව පවත්වාගෙන යාමේ හැකියාව තීරණය කිරීම කළමනාකරණයේ වගකීමක් වන අතර, කළමනාකාරීත්වය සංස්ථාව ඇවර කිරීමට අදහස් කරන්නේ නම් හෝ වෙනත් විකල්පයක් නොමැති විටදී මෙහෙයුම් නැවැත්වීමට කටයුතු කරන්නේ නම් හැර අඛණ්ඩ පැවැත්මේ පදනම මත ගිණුම් තැබීම හා සංස්ථාවේ අඛණ්ඩ පැවැත්මට අදාළ කරුණු අනාවරණය කිරීමද කළමනාකරණයේ වගකීමකි.

සංස්ථාවේ මූල්‍ය වාර්තාකරණ ක්‍රියාවලිය සම්බන්ධ වගකීම, සම්බන්ධ පාර්ශව විසින් දරනු ලබයි.

2018 අංක 19 දරන ජාතික විගණන පනතේ 16(1) උප වගන්තිය ප්‍රකාරව, සංස්ථාවේ වාර්ෂික සහ කාලීන මූල්‍ය ප්‍රකාශන පිළියෙල කිරීමට හැකිවන පරිදි ස්වකීය ආදායම්, වියදම්, වත්කම් හා බැරකම් පිළිබඳ නිසි පරිදි පොත්පත් හා වාර්තා පවත්වාගෙන යාම අවශ්‍ය කෙරේ.

1.4 මූල්‍ය ප්‍රකාශන විගණනය සම්බන්ධයෙන් විගණකගේ වගකීම

සමස්තයක් ලෙස මූල්‍ය ප්‍රකාශන, වංචා සහ වැරදි නිසා ඇතිවන ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගෙන් තොර බවට සාධාරණ තහවුරුවක් ලබාදීම සහ මාගේ මතය ඇතුළත් විගණකගේ වාර්තාව නිකුත් කිරීම මාගේ අරමුණ වේ. සාධාරණ සහතික වීම උසස් මට්ටමේ සහතිකවීමක් වන නමුත්, ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය සිදු කිරීමේදී එය සෑම විටම ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් අනාවරණය කරගන්නා බවට වන තහවුරු කිරීමක් නොවනු ඇත. වංචා සහ වැරදි තනි හෝ සාමූහික ලෙස බලපෑම නිසා ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන් ඇතිවිය හැකි අතර, මෙම මූල්‍ය ප්‍රකාශන පදනම් කරගනිමින් පරිශීලකයන් විසින් ගනු ලබන ආර්ථික තීරණ කෙරෙහි බලපෑමක් විය හැකි බව අපේක්ෂා කෙරේ.

මා විසින් වෘත්තීය විනිශ්චය සහ වෘත්තීය සැකමුසුබවින් යුතුව ශ්‍රී ලංකා විගණන ප්‍රමිති ප්‍රකාරව විගණනය කරන ලදී. තවද,

- වංචා හෝ වැරදි හේතුවෙන් මූල්‍ය ප්‍රකාශනවල ඇතිවිය හැකි ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයන්ගේ අවදානම් හඳුනාගැනීමේදී හා තක්සේරු කිරීමේදී අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීමෙන් වංචා හෝ වැරදි හේතුවෙන් ඇතිවන්නා වූ අවදානම් මඟහරවා ගැනීමට, ප්‍රමාණවත් සහ සුදුසු විගණන සාක්ෂි ලබාගැනීම මාගේ මතයට පදනම් වේ. වරදක් නිසා සිදුවන බලපෑමට වඩා වංචාවක් හේතුවෙන් සිදුකරන ලද ප්‍රමාණාත්මක සාවද්‍ය ප්‍රකාශනයක් හඳුනා නොගැනීම මගින් සිදුවන්නාවූ බලපෑම ප්‍රබල වන අතර, දුස්සන්ධානය, ව්‍යාජ ලේඛන සැකසීම, වේතනාන්විත මඟහැරීම් හෝ අභ්‍යන්තර පාලනයන් මඟහැරීම වංචාවක් ඇතිවීමට හේතුවේ.
- අවස්ථාවෝචිතව උචිත විගණන පටිපාටි සැලසුම් කිරීම පිණිස සංස්ථාවේ අභ්‍යන්තර පාලනය සම්බන්ධයෙන් අවබෝධයක් ලබා ගන්නා ලද නමුත්, අභ්‍යන්තර පාලනයේ සඵලදායීත්වය පිළිබඳ මතයක් ප්‍රකාශ කිරීමට අදහස් නොකරයි.
- කළමනාකරණය විසින් අනුගමනය කරන ලද ගිණුම්කරණ ප්‍රතිපත්තිවල උචිතභාවය සහ යොදා ගන්නා ලද ගිණුම්කරණ ඇස්තමේන්තුවල හා සම්බන්ධිත හෙළිදරව් කිරීම්වල සාධාරණත්වය ඇගයීම.
- සිද්ධීන් හෝ තත්ත්වයන් හේතුවෙන් සංස්ථාවේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ ප්‍රමාණාත්මක අවිනිශ්චිතතාවයක් තිබේද යන්න සම්බන්ධයෙන් ලබාගත් විගණන සාක්ෂි මත පදනම්ව ගිණුම්කරණය සඳහා ආයතනයේ අඛණ්ඩ පැවැත්ම පිළිබඳ පදනම යොදා ගැනීමේ අදාළත්වය තීරණය කරන ලදී. ප්‍රමාණවත් අවිනිශ්චිතතාවයක් ඇති බවට මා නිගමනය කරන්නේ නම් මූල්‍ය ප්‍රකාශනවල ඒ සම්බන්ධයෙන් වූ හෙළිදරව්කිරීම්වලට මාගේ විගණන වාර්තාවේ අවධානය යොමු කළ යුතු අතර, එම හෙළිදරව්කිරීම් ප්‍රමාණවත් නොවන්නේ නම් මාගේ මතය විකරණය කළ යුතු වේ. මාගේ නිගමනයන් විගණකගේ වාර්තාවේ දිනය දක්වා ලබා ගන්නා ලද විගණන සාක්ෂි මත පදනම් වේ. කෙසේ වුවද, අනාගත සිද්ධීන් හෝ තත්ත්වයන් මත අඛණ්ඩ පැවැත්ම අවසන් විය හැකිය.
- හෙළිදරව් කිරීම් ඇතුළත් මූල්‍ය ප්‍රකාශනවල ව්‍යුහය සහ අන්තර්ගතය සඳහා පාදක වූ ගනුදෙනු හා සිද්ධීන් උචිත හා සාධාරණ අයුරින් මූල්‍ය ප්‍රකාශනවල ඇතුළත් බව ඇගයීම.

හැකිතාක් දුරට හා අවශ්‍ය ඕනෑම විටෙක පහත සඳහන් දෑ පරීක්ෂා කිරීම සඳහා විගණන විෂය පථයද පුළුල් කර ඇත.

- තොරතුරු ඉදිරිපත් කිරීම සම්බන්ධයෙන් බලන කළ සංස්ථාවේ කාර්යයන් අඛණ්ඩව ඇගයීමට හැකිවන පරිදි එහි සංවිධානය, පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත්

ලියකියවිලි විධිමත්ව හා ප්‍රමාණාත්මකව සැලසුම් කර තිබේද යන බව සහ එකී පද්ධති, පරිපාටි, පොත්පත්, වාර්තා හා වෙනත් ලියකියවිලි ඵලදායී ලෙස පවත්වාගෙන යනු ලැබේ ද යන බව;

- යම් අදාළ ලිඛිත නීතියකට හෝ සංස්ථාවේ පාලක මණ්ඩලය විසින් නිකුත් කරන ලද වෙනත් පොදු හෝ විශේෂ විධානයකට අනුකූලව, සංස්ථාව ක්‍රියා කර ඇති බව,
- සිය බලතල, කර්තව්‍ය සහ කාර්යයන්ට අනුකූලව කටයුතු කර ඇති බව,
- සම්පත් සකසුරුවම් ලෙස, කාර්යක්ෂම ලෙස සහ ඵලදායී ලෙස කාලසීමාවන් තුළ සහ අදාළ නීතිරීතිවලට අනුකූලව ප්‍රසම්පාදනය කර භාවිතා කර ඇති බව,

1.5 මූල්‍ය ප්‍රකාශන

1.5.1 ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිතිවලට අනුකූල නොවීම

අදාළ ප්‍රමිතියට යොමුව සහිතව අනුකූල නොවීම	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සංස්ථාව විසින් දැනට පවතින කල්බදු වත්කම් වෙනුවෙන් ශ්‍රී ලංකා මූල්‍ය වාර්තාකරණ ප්‍රමිති අංක 16 යොදා ගැනීම තුළින් ඇතිවන බලපෑම තක්සේරු කර මූල්‍ය ප්‍රකාශන වල හෙළිදරව් කර නොතිබුණි.	අදාළ කල්බදු වත්කම් කිරීම සඳහා තවමත් සාකච්ඡා සිදුවන බැවින් මෙය මූල්‍ය ප්‍රකාශන වල දැක්විය නොහැක.	ප්‍රමිතියේ විධිවිධාන ප්‍රකාරව කල්බදු වත්කම් සඳහා බලපෑම් තක්සේරුවක් සිදු කළ යුතුය.
(ආ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 12 හි 26 (a) ඡේදයේ අනුව විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම සඳහා වන විලම්භිත බදු ගණනයේදී ගිණුම්කරණ පදනම තීරණය කිරීමේදී මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ දැක්වෙන විශ්‍රාමික ප්‍රතිලාභ වගකීමෙහි ධාරණ අගය රු.232,428,448 ක් වුවද, විස්තීර්ණ ආදායම් ප්‍රකාශයට ගැලපූ වසරේ පාරිතෝෂික ප්‍රතිපාදනය රු.85,040,305 ක් ලෙස දක්වා තිබුණි. ඊට අමතරව බදු පදනම ශුන්‍ය විය යුතු වුවද, විශ්‍රාමික ප්‍රතිලාභ වගකීමෙහි බදු පදනම ලෙස රු.50,416,830 ක් ලෙස යොදාගෙන තිබුණි. තවද වසරේ ආයුගණක අලාභය වූ රු.56,569,495 කට අදාළ විලම්භිත බදු වටිනාකම රු.15,839,459 ක් වෙනත් විස්තීර්ණ ආදායම් යටතේ දක්වා නොතිබුණි.	විගණන නිරීක්ෂණය හා එකඟ වේ. එය ඉදිරි වර්ෂයේදී නිවැරදි කරනු ලැබේ.	ප්‍රමිතියේ විධිවිධාන ප්‍රකාරව විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම සඳහා විලම්භිත බදු ගණනය කළ යුතුය.

- (ඇ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 19 අනුව 2018 වර්ෂයේ වට්ටම් අනුපාතය ලෙස ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කරන සතියේ ආර්ථික දර්ශක පදනම් කර ගනිමින් සියයට 11.88 ක් ලෙස තීරණය කර තිබූ අතර, එම අනුපාතය 2019 වර්ෂය සඳහාද යොදාගෙන තිබුණද ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කළ 2019 දෙසැම්බර් 27 දිනෙන් අවසන් සතියේ ආර්ථික දර්ශක අනුව භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන වෙළඳපොළ ඵලදා අනුපාත සියයට 8.64 සිට සියයට 10.54 දක්වා අගයක පැවතුණි. ප්‍රමිතියේ ඡේද අංක 84ට අනුව වට්ටම් අනුපාතය විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම කෙරෙහි ප්‍රමාණාත්මක බලපෑමක් සිදුකරන අතර, වර්තමාන වෙළඳපොළ අනුපාත පිළිබඳව නිසි ඇගයීමක් සිදු නොකර පසුගිය වර්ෂයේ වට්ටම් අනුපාතයම සමාලෝචිත වර්ෂය සඳහාද යොදාගෙන තිබූ බව නිරීක්ෂණය විය.
- විගණන නිරීක්ෂණය හා එකඟ වේ.
- ශ්‍රී ලංකා මහ බැංකුව විසින් නිකුත් කර ඇති වර්ෂයට අදාළ වන භාණ්ඩාගාර බැඳුම්කර සඳහා වන වෙළඳපොළ ඵලදා අනුපාතය වට්ටම් සඳහා යොදා ගත යුතුය.
- (ඈ) ශ්‍රී ලංකා ගිණුම්කරණ ප්‍රමිති අංක 37 හි 30 ඡේදය ප්‍රකාරව තවදුරටත් අසම්භාව්‍ය වගකීම් නොවන වන්දි නඩු සඳහා ගෙවීම් රු.11,783,507 ක් නැවත වර්ගීකරණය කර වෙනත් වගකීම් ලෙස මූල්‍ය ප්‍රකාශන වල දක්වා නොතිබුණි.
- විගණන නිරීක්ෂණය නිවැරදි වේ. ඉදිරි වර්ෂයේදී නිවැරදි කරනු ලැබේ.
- වන්දි නඩු සඳහා ගෙවීම් නැවත වර්ගීකරණය කර මූල්‍ය ප්‍රකාශන වල දැක්විය යුතුය.

1.5.2

ගිණුම්කරණ අඩුපාඩු

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) විලම්භිත බදු ගණනයේදී 2018,2019 වර්ෂවල විගණනයට ඉදිරිපත් කළ උපලේඛන හා එම වර්ෂවල මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයේ දත්ත මත පදනම්ව 2019 වර්ෂය සඳහා වන විලම්භිත බදු වගකීම ස්වාධීනව ගණනය කිරීමේදී වර්ෂය අවසානයේ ශුද්ධ විලම්භිත බදු වගකීමෙහි රු. 318,240,140 ක වෙනසක් නිරීක්ෂණය විය.</p>	<p>ඉදිරියේදී මෙය නිවැරදි කිරීමට පියවර ගනු ලැබේ.</p>	<p>බදු ගණනය කිරීම් නිවැරදිව සිදුකර නිසිපරිදි ගිණුම්ගත කළ යුතුය.</p>

- (ආ) සංස්ථාව විසින් පවත්වාගෙන යන බැංකු ගිණුම් දෙකකට අදාළව බැංකු අයිරා ශේෂය පිළිවෙලින් රු.36,746,228 ක් හා රු. 179,751 ක්, මූල්‍ය තත්ත්ව ප්‍රකාශනයෙහි ජංගම වගකීම් ලෙස වෙනම දක්වනු වෙනුවට වෙළෙඳ හා අනෙකුත් ගෙවිය යුතු ශේෂ තුළ ඇතුළත් කර තිබුණි.
- (ඇ) ඉන්දියානු රු. 676,658 ක් වූ චේන්නායි බැංකු ගිණුම් ශේෂය මත රු. 44,998 ක් වූ විදේශ විනිමය අලාභය හඳුනා ගෙන නොතිබීම නිසා එම වටිනාකමෙන් බැංකු ශේෂය වැඩියෙන් දක්වා තිබුණි.
- (ඈ) පරිගණක මෘදුකාංග හා ගොඩනැගිලි වෙනුවෙන් පිළිවෙලින් රු. 886,166 ක් හා රු. 67,864 ක් අඩුවෙන් ක්ෂය කර තිබීම හේතුවෙන් සමාලෝචිත වර්ෂයේ අලාභය රු.954,030 කින් අඩුවෙන් දැක්වුණි.
- (ඉ) විශ්‍රාමික ප්‍රතිලාභ වගකීම තුළ පොලී පිරිවැයවල අගය රු.23,499,231 ක්, මූල්‍ය ප්‍රකාශනවල රු.19,095,278 ක් ලෙස දැක්වීම හේතුවෙන් විශ්‍රාමික වගකීම් පොලී පිරිවැය රු.4,403,953 කින් අඩුවෙන් දක්වා තිබුණි.
- (ඊ) 2018 වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන අනුව රඳවාගත් අලාභ අවසන් ශේෂය රු.94,949,639 ක් වුවද, සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රකාශන වළ හිමිකම් වෙනස්වීමේ ප්‍රකාශයේ ආරම්භක ශේෂය ශුන්‍යය ලෙස දක්වා තිබුණි.
- විගණන නිරීක්ෂණය නිවැරදි වේ. ඉදිරි වර්ෂයේදී නිවැරදි කරනු ලැබේ.
- විගණන නිරීක්ෂණය හා එකඟ වේ.
- 2020 මෘදුකාංග ක්ෂය නිවැරදි කර ඇත. ගොඩනැගිලි ක්ෂය සඳහා විගණන නිරීක්ෂණය හා එකඟ වේ.
- වත්කම් සඳහා ශේෂය නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.
- මෙය ඉදිරි වර්ෂයේදී නිවැරදි කිරීමට පියවර ගනු ලැබේ.
- විශ්‍රාම වගකීම් පොලී පිරිවැය අගය නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.
- නිරීක්ෂණය නිවැරදි වේ. ඉදිරි වර්ෂයේදී නිවැරදි කරනු ලැබේ.
- රඳවාගත් අලාභ ශේෂය මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.

- (උ) 2018 වර්ෂයේ තොග සමීක්ෂණයේදී හඳුනාගත් රු.1,430,845 ක් වටිනා ඉවත් කළ යුතු සංයුක්ත තැටි, කැසට් හා සභරා තොගය අපහරණය කරන තෙක් භාවිතයට නුසුදුසු තොග ලෙස දැක්වීම වෙනුවට තොග යටතේ දක්වා තිබුණි. මෙය 2020 වර්ෂයේදී වියදමක් ලෙස දක්වනු ලැබේ. අවසාන තොගවල අගය නිවැරදිව දැක්වීමට කටයුතු කළ යුතුය.
- (ඌ) ශ්‍රී ලංකා රාජ්‍ය වැවිලි සංස්ථාව විසින් ඉදිරිපත් කර තිබුණු සනාථ කිරීම් අනුව 2018 දෙසැම්බර් 31 දිනට හුන්තස්ගිරිය විකාශනාගාර භූමිය වෙනුවෙන් ගෙවිය යුතු මුළු බදු කුලිය රු.12,305,708 ක් වුවද, ගෙවිය යුතු බදු කුලී ලෙස රු.1,215,000 ක් පමණක් ගිණුම් ගතකර තිබීම නිසා ගෙවිය යුතු බදු කුලී රු.11,090,708 කින් අඩුවෙන් දක්වා තිබුණි. ඉදිරියේදී රාජ්‍ය වැවිලි සංස්ථාව සමඟ සාකච්ඡා කර ගෙවීම් කිරීමට කටයුතු කරනු ලැබේ. ගෙවිය යුතු බදු කුලී අගය මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිව දැක්විය යුතුය.
- (එ) විකාශනාගාරයක් පවත්වාගෙන යාම සඳහා 2009 වර්ෂයේදී දීර්ඝකාලීන බදු පදනම මත ලබාගත් කුවිවවේලි ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශය තුළ පිහිටි හෙක්ටයාර් 119.5309 ක් පමණ වූ ඉඩම සඳහා ගෙවිය යුතු බදු කුලිය වූ රු.124,344,000 ක් 2019 දෙසැම්බර් 31 දින වන විටත් ගිණුම්ගත කර නොතිබුණි. මෙම බදු මුදල ඉවත් කිරීමට කැබිනට් පත්‍රිකාවක් ලබා ගැනීමට කටයුතු කරන අතර ඒ අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගනු ලැබේ. ගෙවිය යුතු බදු කුලී අගය නිවැරදිව දැක්විය යුතුය.
- (ඵ) දේශීය ආදායම් දෙපාර්තමේන්තුවේ පැහැර හරිනු ලබන බදු අයකිරීමේ ඒකකයේ වාර්තා හා සංස්ථාවේ බදු ගෙවීම් සම්බන්ධව බදු ගිණුම් අනුව 2019 දෙසැම්බර් 31 දිනට මුළු බදු වගකීම (දඩ මුදල් රහිතව) රු.199,616,562 ක් වුවත් මූල්‍ය තත්ත්ව ප්‍රකාශයේ මූල්‍ය නොවන වගකීම් යටතේ එය රු.106,891,027 ක් ලෙස දැක්වීමෙන් ගෙවිය යුතු හිඟ බදු වටිනාකම රු.92,725,535 ක් අඩුවෙන් දක්වා තිබුණි. මෙම රු.92,725,535 ක වෙනස ඉදිරියේදී නිවැරදි කරනු ලැබේ. ගෙවිය යුතු බදු අගය මූල්‍ය ප්‍රකාශනවල නිවැරදිව දැක්විය යුතුය.

1.5.3

නොසැපයූ පාලන ගිණුම් හෝ වාර්තා

විෂයය	මූල්‍ය ප්‍රකාශන අනුව වටිනාකම	අනුරූපී වාර්තා අනුව වටිනාකම	වෙනස	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) ගුවන්කාල ණයගැතියෝ	රු. 231,611,659	රු. 231,733,058	රු. 121,399	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	වෙනසට හේතු හඳුනාගෙන එම ශේෂ නිවැරදි කළ යුතුය.
(ආ) ලැබිය යුතු තැන්පතු	9,452,462	9,032,782	419,680	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	වෙනසට හේතු හඳුනාගෙන එම ශේෂ නිවැරදි කළ යුතුය.
(ඇ) ගුවන්කාල ණයහිමියෝ	14,601,069	13,924,704	676,365	නිරීක්ෂණය හා එකඟ වේ. ඉදිරි වර්ෂයේදී නිවැරදි කරනු ලැබේ.	වෙනසට හේතු හඳුනාගෙන එම ශේෂ නිවැරදි කළ යුතුය.

1.5.4 විගණනය සඳහා ලිඛිත සාක්ෂි නොවීම

විෂයය	මුදල	නොසැපයූ විගණන සාක්ෂි	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) වියදම්	රු. 856,253	ගෙවීම් වවුචර්	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	සියළු වවුචර් විගණනයට ඉදිරිපත් කළ යුතුය.
(ආ) ගොඩනැගිලි	193,700,207	ස්ථාවර වත්කම් ලේඛනය හා භෞතික සත්‍යාපන වාර්තා	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	ස්ථාවර වත්කම් ලේඛනය සකස් කළ යුතු අතර භෞතික සත්‍යාපන සිදුකර වාර්තා තබා ගත යුතුය.
(ඇ) ඉඩම්	7,761,326	ස්ථාවර වත්කම් ලේඛනය හා භෞතික සත්‍යාපන වාර්තා	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	ස්ථාවර වත්කම් ලේඛනය සකස් කළ යුතු අතර භෞතික සත්‍යාපන සිදුකර වාර්තා තබා ගත යුතුය.

(ඇ) ලක්ඛඩ ශාඛා වෙළඳ ණයගැතියෝ	12,807,802	ලිපි ගොනු විස්තර හා විස්තරාත්මක උපලේඛන	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	ශේෂ තහවුරු කිරීමට ලේඛන නොමැති ශේෂ සම්බන්ධයෙන් සුදුසු ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඉ) ලංකා බැංකු වෙන්නායි බැංකුගිණුම් ශේෂය (ඉන්දියානු රු. 676,658)	1,768,243	ශේෂ තහවුරු කිරීම්	විගණන නිරීක්ෂණය හා එකඟ වේ.	ශේෂ තහවුරු කිරීම් ලබා ගත යුතුය.
(එ) වෙළඳ ණයගැතියෝ	69,500,324	ශේෂ සනාථ කිරීම්	විගණන නිරීක්ෂණ නිවැරදිය.	ශේෂ සනාථ කිරීම් ලබා ගත යුතුය.

1.6 ලැබිය යුතු හා ගෙවිය යුතු ගිණුම්

1.6.1 ලැබිය යුතු මුදල්

	විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ)	1986 වර්ෂයේ සිට පැවත එන වර්ෂ 32 කට වඩා පැරණි කාර්ය මණ්ඩලය වෙනුවෙන් වැඩිපුර ගෙවන ලද රු. 238,952 ක සේවක අර්ථසාධක අරමුදලේ දායක මුදල් 2020 ජූලි 23 වන විටත් අයකර නොගෙන ඉදිරියට ගෙන එමින් පැවතුණි.	විගණන නිරීක්ෂණය නිවැරදිය. කපා හැරීමට ක්‍රියාමාර්ග ගනු ලැබේ.	අයවිය යුතු ශේෂ අයකර ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ)	2017 හා 2018 වර්ෂයන්හිදී සැපයුම්කරුවන්ට ගෙවා තිබූ රු.449,415 ක් වූ අත්තිකාරම් 2019 දෙසැම්බර් 31 දින වනවිටත් අයකර නොගෙන වෙළෙඳ ණයගැතියන් ලෙස දක්වා තිබුණි.	විගණන නිරීක්ෂණය නිවැරදි වේ.	සැපයුම්කරුවන්ට ගෙවා ඇති අත්තිකාරම් නිරවුල් කර ගැනීමට ඉක්මන් ක්‍රියාමාර්ග ගත යුතුය.
(ඇ)	වර්ෂ 02 සිට වර්ෂ 19 දක්වා පැරණි ලැබිය යුතු විවිධ ආදායම්, ලැබිය යුතු විදුලි ගාස්තු සහ විවිධ ණයගැතියන් එකතුව රු.29,753,026 ක් අයකර ගැනීම සඳහා 2019 දෙසැම්බර් 31 දින වන විටත් සංස්ථාව කටයුතු කර නොතිබුණි.	විගණන නිරීක්ෂණය නිවැරදිය.	ලැබිය යුතු ආදායම් අයකර ගැනීමට කටයුතු කළ යුතුය.

(අ) වර්ෂ 10 කට වඩා පැරණි විගණන නිරීක්ෂණය ණයගැති ශේෂ අයකර රු.61,163,788 ක් වූ විදේශ නිවැරදිය. ගැනීමට කටයුතු කළ ණයගැති ශේෂය හා රු.29,965,096 යුතු අතර අයකර ක දේශීය ණයගැති ශේෂය අයකර ගැනීම සඳහා 2019 දෙසැම්බර් 31 දින වන විටත් සංස්ථාව කටයුතු කර නොතිබුණි. ගැනීමේ කටයුතු පැහැරහැර ඇති නිලධාරීන්ට එරෙහිව ක්‍රියාමාර්ග ගත යුතුය.

1.6.2 ගෙවිය යුතු මුදල්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සමාලෝචිත වර්ෂයේ දෙසැම්බර් 31 දිනට විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට ගෙවිය යුතු එකතුව රු.149,420,035 ක් වූ ශේෂය 1981 වර්ෂයේ සිට 2016 වර්ෂය දක්වා එනම්, වර්ෂ 38 ක කාලයක සිට නිරවුල් කිරීමකින් තොරව පවතින බව නිරීක්ෂණය විය.	විගණන නිරීක්ෂණ නිවැරදිය. 2016 වසරේ සිට වර්තමානය දක්වා වගකීම් නිසි පරිදි නිරවුල් කර ඇත.	දිගු කාලයක් පවතින උපවිත වියදම් ශේෂ වලට හේතු සොයා නිවැරදි කරගත යුතුය.

1.7 නීති, රීති, රෙගුලාසි හා කළමනාකරණ තීරණ ආදියට අනුකූල නොවීම

නීතිරීති, රෙගුලාසි ආදියට යොමුව	අනුකූල නොවීම	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) රාජ්‍ය මුදල් වක්‍රලේඛ 03/2015 මඟින් සංශෝධිත මුදල් රෙගුලාසි 371 (2) (ආ) සහ 371(5)	එකතුව රු.1,206,006 ක් වූ අග්‍රිම ලබා ගෙන දින 33 සිට වසර 14 ක් දක්වා ප්‍රමාදව පැවතියද 2019 දෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබුණි. තවද කිසියම් විශේෂිත කාර්යයකට මාණ්ඩලික තත්ත්වයේ නිලධාරීන්ට එක් අවස්ථාවකදී රු.100,000 ක උපරිමය දක්වා තත්කාර්ය අතුරු අග්‍රිමය ලබා දිය හැකි වුවද සංස්ථාව විසින් එම සීමාව ඉක්මවා අවස්ථා 14 කදී අත්තිකාරම් ලබා දී තිබූ අතර, එයින් එකතුව රු. 538,850 ක අත්තිකාරම් දින 27 සිට දින 567 ක් දක්වා ප්‍රමාද වී තිබුණු	විගණන නිරීක්ෂණය නිවැරදිය.	වක්‍රලේඛ උපදෙස් ප්‍රකාරව තත්කාර්ය අතුරු අග්‍රිම පියවා ගත යුතුය.

අතර 2019 දෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබුණි.

- | | | | |
|--|--|---|--|
| <p>(ආ) 2015 මැයි 25 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක PED 1/2015 3.1 ඡේදය</p> | <p>සංස්ථාවේ නිලධාරීන් 04 දෙනෙකු වෙනුවෙන් වෙන් කර ඇති වාහන සඳහා 2019 වර්ෂයේ හා 2020 වර්ෂයේ ජුනි දක්වා වූ කාලය සඳහා අනුමත ඉන්ධන සීමාවන් ඉක්මවා ලබාගත් අතිරේක ඉන්ධන සඳහා රු.1,323,456ක වියදමක් දරා තිබුණි. මෙයින් 2019 අප්‍රේල්, ජුනි, ජූලි හා අගෝස්තු මාස හා 2020 ජනවාරි මාසය සඳහා දරා තිබූ රු.553,574ක වියදම් සඳහා පමණක් අධ්‍යක්ෂ මණ්ඩල ආවරණ අනුමැතිය ලබා ගෙන තිබුණි. තවද 2020 පෙබරවාරි සිට ජුනි දක්වා සංස්ථාවේ සභාපතිවරයා වෙනුවෙන් වෙන්කළ වාහනයට හිමි මාසික ඉන්ධන සීමාව ඉක්මවූ ඉන්ධන සඳහා රු.95,763 ක් වැයකර තිබුණි.</p> | <p>ඉදිරියේදී නිවැරදි ක්‍රමවේදය අනුව කටයුතු කරනු ලැබේ. විගණන නිරීක්ෂණය නිවැරදි වේ. වර්තමානය වන විට නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමට ක්‍රියා කර ඇත.</p> | <p>ඉන්ධන සීමාවන් සම්බන්ධයෙන් වකුලේඛයේ විධිවිධාන ප්‍රකාරව කටයුතු කළ යුතුය.</p> |
| <p>(ඇ) 2015 මැයි 25 දිනැති රාජ්‍ය ව්‍යාපාර වකුලේඛ අංක PED 1/2015 හි 3.3 ඡේදය හා 2016 මාර්තු 09 දිනැති රාජ්‍ය පරිපාලන වකුලේඛ 05/2016 හි 02 ඡේදය</p> | <p>නිල වාහනයක් හිමි නිලධාරියෙකුට එම නිල වාහනය පාවිච්චි කිරීම හෝ නිල වාහනය වෙනුවට රු. 50,000 ක මාසික ප්‍රවාහන දීමනාවක් හා අදාළ තනතුරට හිමි මාසික ඉන්ධන දීමනාව ලබා ගැනීම යන විකල්ප දෙකෙන් එකක් තෝරා ගත හැකි වුවත් එය නොසලකා සභාපතිවරයා වෙත 2020 පෙබරවාරි මස සිට නිල රථයක් වෙන් කර දී තිබියදී 2020 අප්‍රේල් සිට ජූලි දක්වා කාලය සඳහා ප්‍රවාහන දීමනාව ලෙස රු. 200,000 ක් හා ඉන්ධන දීමනාව ලෙස රු. 93,160 ක් ගෙවා තිබුණි.</p> | <p>විගණන නිරීක්ෂණය නිවැරදි වේ. ඉදිරියේදී නිවැරදි ක්‍රමවේදය අනුගමනය කිරීමට කටයුතු කරනු ලැබේ.</p> | <p>වකුලේඛයේ විධිවිධාන ප්‍රකාරව ඉන්ධන දීමනාව හෝ වෙන්කළ වාහනයක් ලබාදීම කළ යුතුය.</p> |

(ඇ) ශ්‍රී ලංකා
ප්‍රජාතාන්ත්‍රික
සමාජවාදී ජනරජයේ
මුදල් රෙගුලාසි

- (i) මුදල් රෙගුලාසි 110 සංස්ථාව විසින් විගණන නිරීක්ෂණය හානිපාඩු ලේඛනය සමාලෝචිත වර්ෂය සඳහා නිවැරදි වේ. පිළියෙල කර පවත්වාගෙන යා යුතුය.
- (ii) මුදල් රෙගුලාසි 396 (ඇ) (ii) හා (iii) 2019 දෙසැම්බර් 31 දිනට වලංගු කාලය මාස 6 ඉක්ම වූ නමුත් ගෙවීම් සඳහා බැංකුවට ඉදිරිපත් නොකළ රු. 277,986 ක් වටිනා වෙක්පත් 60 ක් සම්බන්ධයෙන් රෙගුලාසි ප්‍රකාරව කටයුතු කර නොතිබුණි. ඉදිරියේදී නිවැරදි කළේ ඉකුත්වූ කිරීමට පියවර ගනු වෙක්පත් සම්බන්ධයෙන් වක්‍රලේඛ ප්‍රකාරව කටයුතු කළ යුතුය.
- (ඉ) ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ මාණ්ඩලික නිවේදන අංක : එස්.එල්.බී.සී/3142 හි 4 වගන්තිය 2019 දෙසැම්බර් 31 දින වන විටත් පියවා නොතිබූ අත්තිකාරම් අතරින් නිලධාරියෙකුට ලබා දුන් එක් අත්තිකාරම් මුදලක් පියවා නොතිබියදී නැවත නැවත එම නිලධාරියාටම අත්තිකාරම් ලබා දී තිබූ අවස්ථා 10 ක් නිරීක්ෂණය විය. ඒ අනුව වර්ෂය පුරා නිලධාරීන් 10 දෙනෙකු අත රැඳී තිබූ මුදල රු.1,476,171 ක් විය. විගණන නිරීක්ෂණය මාණ්ඩලික නිවේදනය ප්‍රකාරව එක් අත්තිකාරමක් පියවා අවසන් වූ පසු පමණක් නැවත එම නිලධාරියාට අත්තිකාරම් ලබා දිය යුතුය.

1.8 මුදල් කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
පෞද්ගලික බැංකුවක සංස්ථාවට අයත් ජංගම ගිණුමක රු. 3,244,526 ක් සමාලෝචිත වර්ෂය තුළ ප්‍රයෝජනයට නොගෙන නිෂ්කාර්යව පැවතීම හේතුවෙන් එම මුදල් පොලී ලැබෙන ගිණුමක තැන්පත් කිරීමෙන් ලබාගත හැකිව තිබූ පොලී ආදායම් අහිමි වී තිබුණි.	හදිසි අවස්ථාවකදී ප්‍රයෝජනයට ගැනීම සඳහා රඳවා ගෙන ඇත.	පොලී ආදායම් ලබා ගත හැකි පරිදි බැංකු ගිණුමක තැන්පත් කර පවත්වාගත යුතුය.

2. මූල්‍ය සමාලෝචනය

2.1 මූල්‍ය ප්‍රතිඵල

සමාලෝචිත වර්ෂයේ මූල්‍ය ප්‍රතිඵලය, රු. 104,863,956 ක පාඩුවක් වූ අතර ඊට අනුරූප ඉකුත් වර්ෂයේ පාඩුව රු. 42,670,112 ක් විය. ඒ අනුව මූල්‍ය ප්‍රතිඵලයෙහි රු. 62,193,844 ක පිරිහීමක් නිරීක්ෂණය විය. මෙම පිරිහීමට ආයුගණක අලාභය ඉකුත් වර්ෂයට වඩා සියයට 754 කින් එනම් රු. 65,222,761 කින් වැඩිවීම හා මූල්‍ය වියදම සියයට 37 කින් එනම් රු. 1,100,710 කින් වැඩිවීම ප්‍රධාන වශයෙන් හේතුවී තිබුණි.

2.2 ප්‍රධාන ආදායම් හා වියදම් විෂයයන්වල ප්‍රවණතා විශ්ලේෂණය

(අ) පසුගිය වර්ෂ 4 ක මූල්‍ය දත්තවලට අනුව සංස්ථාවේ ගුවන්කාල ආදායම 2017 වර්ෂය දක්වා වර්ධනයක් පෙන්නුම්කල ද 2018 වර්ෂයේදී එය සියයට 5 ක ප්‍රමාණයකින් බිඳ වැටී තිබුණි. නැවත 2019 වර්ෂයේදී වර්ධනයක් පෙන්නුම් කලද එය සැලකිය යුතු මට්ටමකට ළඟා වී නොමැති බව නිරීක්ෂණය විය. මෙම ආදායම් වර්ධනය සඳහා 2018 වර්ෂයේ පසුබෑමකට ලක්ව තිබූ ත්‍රිකුණාමල විකාශනාගාරයේ ගුවන්කාල ආදායම නැවත යථා තත්ත්වයට පත්ව තිබීම හේතු වී තිබූ බව නිරීක්ෂණය විය. වෙනත් මෙහෙයුම් ආදායම 2018 වර්ෂයට සාපේක්ෂව සියයට 7 කින් වර්ධනය වී තිබුණි.

(ආ) පසුගිය වර්ෂ 4 ක දත්තවලට අනුව සංස්ථාවේ පරිපාලන වියදම 2018 වර්ෂයට සාපේක්ෂව සියයට 2 ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණ ද එය 2018 වර්ෂයේ පරිපාලන වියදමේ ඇති වූ වැඩි වීමට වඩා බෙහෙවින් අඩු අගයක් බව නිරීක්ෂණය විය. සංස්ථාවේ මෙහෙයුම් වියදම ද 2018 වර්ෂයට සාපේක්ෂව සියයට 3 ක ප්‍රමාණයකින් ඉහළ ගොස් තිබුණ අතර මූල්‍ය වියදම 2018 වර්ෂයට වඩා සියයට 37 ක ප්‍රමාණයකින් වැඩි වී තිබුණි.

2.3 අනුපාත විශ්ලේෂණය

(අ) සමාලෝචිත වර්ෂයේ ජංගම අනුපාතයෙහි සහ ක්ෂණික අනුපාතයෙහි පිරිහීමක් පෙන්නුම් කෙරෙන අතර, ඒ අනුව කෙටි කාලීන මූල්‍ය ශක්තියෙහි පිරිහීමක් පිළිබිඹු වේ. තවද ජංගම වත්කම්වල ඇතුළත් ණයගැතියන් තුළ වර්ෂ 2 සිට වර්ෂ 44 දක්වා පැරණි දේශීය ණයගැති ශේෂ රු. 47,332,106 ක් හා විදේශීය ණයගැති ශේෂ රු. 62,865,830 ක් ඇතුළත් වීමෙන් ණය අයකර ගැනීමේ හැකියාවක් සහ ද්‍රවශීලතාවක් නොපවතින බව නිරීක්ෂණය කෙරේ.

(ආ) ඉකුත් වර්ෂයට සාපේක්ෂව දළ ලාභ අනුපාතය සියයට 4.33 සිට සියයට 2.31 දක්වා අඩු වී තිබූ අතර විකුණුම් පිරිවැයෙහි රු. 14,619,181 ක වැඩිවීම මෙයට ප්‍රධාන වශයෙන් හේතු වී තිබුණි. තවද ශුද්ධ ලාභ අනුපාතය සියයට -7.79 සිට සියයට -7.32 ක් දක්වා ඉතා සුළු වර්ධනයක් පෙන්නුම් කර තිබූ නමුත් තවදුරටත් බදු පසු අලාභය රු. 48,294,461 ක් විය.

3. මෙහෙයුම් සමාලෝචනය

3.1 කළමනාකරණ අකාර්යක්ෂමතා

විගණන නිරීක්ෂණය	කළමනාකාරීත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
සංස්ථාවේ ශ්‍රව්‍ය සම්පත් ඩිජිටල් සංරක්ෂණය කරන ලද දත්ත ගබඩා කිරීම සඳහා 2017 වසරේ සිට	ඉදිරියේදී හැකි ඉක්මනින් නිවැරදි කිරීමට කටයුතු කරනු ඇත.	වැඩසටහන් සංරක්ෂණය කළ හැකි පරිදි අදාල සේවාදායකය සකසා

කොරියානු ආධාර යටතේ ලද කොරියානු සේවාදායකය (Server) භාවිතා කරන අතර එයට ඩිජිටල් සංරක්ෂණය කරන ලද “ගීත” පමණක් ගබඩා කරන නමුත් “වැඩසටහන්” ගබඩා කර නොතිබුණි. මේ හේතුවෙන් සංස්ථාව අපේක්ෂා කළ අරමුණු ඉටුකර ගැනීමට නොහැකි වී තිබුණ අතර අදාළ කොරියානු ආයතනය සමඟ මාර්ග ගත විධාන (Online Command) මගින් සම්බන්ධ වී වැඩසටහන් යාවත් කාලීන කර ගැනීමට 2017 ඔක්තෝබර් සිට කටයුතු කර නොතිබුණි.

ගැනීමට අවශ්‍ය ක්‍රියාමාර්ග ඉක්මනින් ගත යුතුය.

3.2 නිෂ්ක්‍රීය හෝ ඌන උපයෝජිත වත්කම්

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
(අ) සංස්ථාව සතු නිෂ්කාර්යව පවතින ගොඩනැගිලි වල බිම් ප්‍රමාණය වර්ග මීටර් 1126.45 ක් වූ අතර එම ගොඩනැගිලි සංවර්ධනය කර එලදායි කාර්යයකට යෙදවීමට හැකියාව තිබියදී සංස්ථාව විසින් නිසි නඩත්තුවකින් තොරව දිගු කාලයක් පැවතීම නිසා ගොඩනැගිලි විනාශයට පත්වෙමින් පවතින බව නිරීක්ෂණය විය.	විගණන නිරීක්ෂණය හා එකඟ වේ. මෙම ඉඩකඩ තුළ නව රහඹලක් ඉදි කිරීමට යෝජනා කර ඇතත් මේ වන තුරුත් කිසිදු කටයුත්තක් සිදු කර නැත.	අප්‍රමාදව අදාළ ගොඩනැගිලි ප්‍රයෝජනයට ගැනීමට කටයුතු කළ යුතුය.
(ආ) සංස්ථාව සතු වාහන 06ක් මාස 6 සිට වර්ෂ 3 ක කාලයක් නිශ්කාර්යව පැවති අතර මෙම වාහන අපහරණය කිරීමට කටයුතු කරමින් සිටින බව දන්වා තිබුණ ද එයින් වාහන 04 ක් අපහරණය කිරීමේ කටයුතු වර්ෂ 02 කට වැඩි කාලයක් ප්‍රමාද කර තිබුණි.	සංස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර ඇත. පළමුවර සාකච්ඡාවකට ඉදිරිපත් කර අනුමත කර ඇති අතර දෙවන වර සාකච්ඡාවට ඉදිරිපත් කර ඇත.	අපහරණය කළ යුතු වාහන අපහරණය නොපමාව සිදු කළ යුතුය.

3.3 ප්‍රසම්පාදන කළමනාකරණය

විගණන නිරීක්ෂණය	කළමනාකාරිත්වයේ අදහස් දැක්වීම	නිර්දේශය
<p>(අ) 2019 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මේ අන්තර්ගත ව්‍යාපෘති අතරින් අත්‍යාවශ්‍යයෙන් ඉටු කළ යුතු රු. මිලියන 38.95ක ව්‍යාපෘති 05ක් 2020 සැප්තැම්බර් 25 දින වන විටත් ඉටුකර නොතිබුණි. 2019 දෙසැම්බර් 31 දිනට සංස්ථාවේ මූල්‍ය ප්‍රකාශන අනුව ප්‍රාග්ධන ප්‍රතිපාදන ලෙස ලැබී බැංකු ගත කර තිබූ මුදල රු. මිලියන 75ක් වූ අතර එයින් රු. මිලියන 63.5ක් 2015 වර්ෂයේ සංස්ථාවේ නවීකරණ කටයුතු සඳහා භාණ්ඩාගාරයෙන් ලැබී තිබුණි.</p>	<p>2020 වර්ෂය අවසන් වන විට මෙම නවීකරණ කටයුතු නිමා කිරීමට සැලසුම් කර ඇත.</p>	<p>ප්‍රාග්ධන ප්‍රශස්ත උපයෝජනය අතර ප්‍රාග්ධන ප්‍රතිපාදන ඉතිරි වේ නම් භාණ්ඩාගාරයට ආපසු භාර දිය යුතුය.</p>
<p>(ආ) යාපනය යාල් (FM) එල්.එම් සේවය සඳහා මැදිරි සංකීර්ණයක් ඉදිකිරීම සඳහා 2018 වර්ෂයේ ප්‍රසම්පාදන සැලැස්මට රු.මිලියන 42.50 ක ප්‍රතිපාදන වෙන්කර තිබුණ ද, 2019 වර්ෂය වන විට එම ප්‍රතිපාදන රු.මිලියන 28 දක්වා සංශෝධනය කර තිබූ අතර ගොඩනැගිල්ල ඉදිකිරීමට අදාළ ඉඩම 2019 වර්ෂය අවසන් වනතුරු නිරවුල් කර ගෙන නොතිබුණි. මේ හේතුවෙන් සමාලෝචිත වර්ෂය වන විටද මෙහි ඉදිකිරීම් කටයුතු ආරම්භ කර නොතිබුණු අතර ගොඩනැගිලි ඉදිකිරීමේ කොන්ත්‍රාත්තුවට අදාළ ප්‍රමාණ පත්‍ර සහ පිරිවැය ඇස්තමේන්තු සකස් කර 2020 සැප්තැම්බර් 15 දින වනවිට වසර 02 කට අධික කාලයක් ගත වී තිබුණි.</p>	<p>ඉඩම ලබා ගැනීම සඳහා අවශ්‍ය කටයුතු සිදු කරමින් පවතී.</p>	<p>අදාළ ඉඩම හැකි ඉක්මනින් නිරවුල් කරගෙන ගොඩනැගිල්ලේ ඉදිකිරීම් කටයුතු කඩිනම් කළ යුතුය.</p>